

සමාජයේ ජනප්‍රියත්වයක් ඇති, බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වූ රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක වැනි අයෙකුගේ දිවි අහිමි කරගැනීමටද එවැනිම වූ ඉහළ අවධානයක් ලැබේ. මෙහි අවදානම වන්නේ, එම ඉහළ අවධානය සමගින්ම දිවි අහිමි කරගැනීමේ නැඹුරුතාවක් ඇති තවත් අය එම සිදුවීම අනුකරණය කරමින් දිවි අහිමි කරගැනීමට දරන ප්‍රයත්නයන් ඉහළ යෑමයි. සැබවින්ම දිවි අහිමි කරගැනීම රැල්ලක් ලෙසින් පැතිර යා හැකි බව පර්යේෂණ මගින් පැවසේ. මෙනිසා, මාධ්‍ය මගින් මේ ආකාරයේ පුවත් වාර්තා කිරීමේදීද විශේෂයෙන් ප්‍රවේසම් වීම අත්‍යාවශ්‍ය වේ.

එහිදී ආචාර ධර්මනුකූල අයුරින් දිවි අහිමි කරගත් ආකාරය පළ නොකිරීම වඩාත් යෝග්‍ය වන්නේ, දිවි අහිමි කරගැනීමේ නැඹුරුවක් ඇති අයෙකු එම ක්‍රමය අනුකරණයට පෙළඹීමේ සම්භාවිතාවය නිසායි.

එමෙන්ම දිවි අහිමි කරගැනීමක් බව සඳහන් පුවතක් ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන ලෙසින් පළ නොකරන ලෙසින්ද ඒ පිළිබඳ මාධ්‍ය නිර්දේශ මගින් අවවාද කරයි. මන්දයත්, ඒ ඔස්සේද දිවි අහිමි කරගැනීමේ පුවතට ඉහළ අවධානයක් යොමු වන බැවිනි.

දිවි අහිමි කරගැනීම සම්බන්ධ පුවත් වාර්තා සමගින් උපකාරක අංක සඳහන් කිරීම ඔස්සේ, දිවි අහිමි කරගැනීමේ නැඹුරුතාවක් ඇත්තෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

හදිසි උපකාරක අංක:

\*1333-CCline

\* ශ්‍රී ලංකා සුම්‍ත්‍රයෝ -0112696666

\*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

මූලාශ්‍ර:

<https://media.samaritans.org/documents/Media Guidelines FINAL v2 TABa8C6.pdf>

<https://apps.who.int/iris/bitstream/handle/10665/258814/WHO-MSD-MER-17.5-eng.pdf;jsessionid=D14833A4878E3B3D96D0721858FB5F4E?sequence=1>

[#MediaEthicsSL](#) [#lka](#) [#SinhalaPress](#) [#SundayLankadeepa](#)